

1. නොවිගි බදු කාර්යාලයේ දැන්වීමයි

2022 වසර හෙවත් (රෙයිවා 4) වසරේ නොවිගි බදු කාර්යාලයේ අවසාන බදු සැකසීමේ ස්ථානය නොවිගි වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශාලාව හෙවත් (නොවිගි ශෝකෝකයිගි ෂොදයි හෝරු) වේ.

අවසාන බදු සැකසීමේ කාලය පෙබරවාරි 16 සිට මාර්තු 15 දක්වා වන අතර, වේලාව උදෑසන 9:00 සිට සවස 4:00 දක්වා වේ.

විදේශීය පදිංචිකරුවන් අතරහි, ජපානයෙන් පිටත ජීවත් වන යැපෙන ඥාතීන් ගැන ඔබ ඔබේ රාජකාරි ස්ථානයට දැනුම් දී නොමැතිනම් , විදේශ යැපෙන ඥාතීන් වෙනුවෙන් සඳහා වන අඩු කිරීම් සඳහා ඔබට හැකියාව පවතී .(ඔබට විදේශ යැපෙන්නන් සඳහා බදු වාර්තාවක් ගොනු කළ හැකිය.)

යැපෙන ඥාතීන් වන්නේ ඔබගේ දරුවන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, මුණුබුරන්, ආච්චි, සීයා සහකරුවා/සහකාරියගේ (යැපෙන්නගේ) දෙමාපියන්, ආච්චිලා සීයලා සහ සහෝදර සහෝදරියන් ඇතුළත් වේ.

ඔබ බදු වාර්තාවක් ගොනු කරන විට, ඔබට රැකියා ආයතනය මගින් වසරේ වැටුප් ලෙස ගෙවාඇති මුළු මුදල සඳහන් වසර අවසානයේ ලබාදෙන පත්‍රිකාව හෙවත් (ගෙන්සෙන්චෝසු හියෝ), ඔබේ පදිංචි කාඩ්පතේ පිටපතක්, ඔබේ පදිංචිය තහවුරු කිරීම සඳහා ඔබේ බැංකු පොතෙහි පිටපතක් අවශ්‍ය වේ.

මීට අමතරව, රටින් පිටත යැපෙන ඥාතීන් සිටින බවට සහතික කරන සම්බන්ධ ලියකියවිලි, ප්‍රේෂණ සම්බන්ධ ලියකියවිලි සහ ඔවුන් වෙනුවෙන් මුදල් යැවීමේදී සම්බන්ධ ලියකියවිලි අවශ්‍ය වේ. "ඥාති ලේඛන" යනු පවුල් ලේඛන පිටපත්, උප්පැන්න සහතික සහ විවාහ සහතික වැනි විදේශීය රජයන් හෝ පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ලේඛන වේ.

"ප්‍රේෂණ සම්බන්ධ ලියකියවිලි" යනු විදේශ ප්‍රේෂණ ඉල්ලීම්, ක්‍රෙඩිට් කාඩ් භාවිත ප්‍රකාශ යනාදී පිටපත් වේ.

ඔබ ඉදිරිපත් කරන ලියකියවිලි විදේශීය භාෂාවකින් ලියා ඇත්නම්, ඔබට ඒවායේ පරිවර්තනයක් අවශ්‍ය වනු ඇත.

විදේශීය පදිංචිකරුවන්ගේ අවසාන බදු වාර්තා සඳහා, අයදුම්පත මුද්‍රා කිරීම අවශ්‍ය නොවේ, එය අත්සන් කිරීම ප්‍රමාණවත් වේ .

අවසාන බදු සකසන ස්ථානයට ඇතුළු වීමට, ඔබට ඇතුළත් වීමේ වේලාව සඳහාත් කරන "ඇතුළුවීම් අංක සහිත කාඩ් පතක්" අවශ්‍ය වේ. ඇතුළත් වීමේ කාඩ් පත එම දිනයේදී එම ස්ථානයේදීම බෙදා හරිනු ලැබේ.

එසේම, නව කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ මුහුණු ආවරණයක් පැලඳීමත් ඔබ ඇතුළු වන විට ඔබේගේ දෙඅත් විෂබීජහරණය කරන ලෙසයි. ඇතුළත් වන අවස්ථාවේ දී උෂ්ණත්වය මැනීම ද සිදු කෙරේ.

නව කොරෝනා ආසාදන වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඔබ දක්වන සහයෝගය ඉතා වැදගත් වේ .

2.දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් එක පවුලක් සඳහා තාවකාලික විශේෂ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු

නව කොරොනා වැසිරීම් ආසාදනයෙන් පීඩාවට පත් දරුවන් ඇති පවුල් වලට සහාය වීම සඳහා අපි "තාවකාලික විශේෂ ප්‍රතිලාභයක්" ලබා දෙන්නෙමු.

මෙය අවුරුදු 0 සිට උසස් පෙළ තුන්වන වසර හෙවත් (කෝකෝ 3 නොන් සෙසී) දක්වා දරුවන් සිටින පවුලක් සඳහා එක් දරුවෙකුට යෙන් 100,000 (මත් 10) සමාන ප්‍රතිලාභයක් ලබා දීමයි.

තොවිගි නගර ශාලාව විසින්, දෙසැම්බර් 23 වන දින, ඉලක්කගන සෑම දරුවෙකුටම යෙන් 100,000 බැගින් එකවර ගෙවන ලදී.

තවද තොවිගි නගර ශාලාව විසින් ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ඇති අය වෙත දැනුම්දීමක් යවා ඇත. ඔබට ළමා දීමනාවක් හෙවත් (කොදොමෝ නොඅනේ) තිබේ නම්, ඔබ නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.

කනිෂ්ඨ පාසල් සිසුන් සහ උසස් පෙළ සිසුන් සිටින අයට, දෙසැම්බර් 23 වන දින උසස් පෙළ සිසුන් සඳහා වන දීමනාවද එකවර ගෙවා ඇති නමුත් උසස් පෙළ සිසුන් පමණක් සිටින පවුල් වේ නම් ඔවුන් අයදුම් කළ යුතුය. මීට අමතරව, 2021 ඔක්තෝබර් මසට පසුව උපත ලැබූ අලුත උපන් බිළිදුන්ගේ දෙමාපියන් මෙම දරුවන් වෙනුවෙන් ලබාදෙන දීමනාව සඳහා අයදුම් කිරීම අවශ්‍ය වේ.

අයදුම්පතක් අවශ්‍ය අය සඳහා, අපි මෙම වසරේ ජනවාරි සිට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන අතර අනුපිළිවෙලින් ගෙවීම් කරනු ලැබේ.

අයදුම් කිරීමේ ක්‍රම, නියමිත කාලසීමාවන් යනාදිය පිළිබඳ විස්තර සඳහා කරුණාකර ළමා ආරක්ෂණ අංශය, දුරකථන අංක 21-2222 අමතන්න.

3. බෝවන නව කොරෝනා වයිරස් රෝග වලට එරෙහි පියවර පිළිබද

දැනට, නව කොරෝනා වයිරස් ආසාදන සඳහා නොවිඟි ප්‍රාන්තයේ අනතුරු ඇඟවීමේ මට්ටම 1 හෝ ඊට අඩු වේ. ජපානයේ, අලුතින් ආසාදිත කොරෝනා සංඛ්‍යාව අඩුවන බවක් පෙනෙන්නට තිබුණත්, ඔමිකුරොන් නම් නව විකෘති ප්‍රබේදය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

ඔමිකුරොන් ප්‍රබේදය ඉතා ඉක්මනින් ආසාදිත වන අතර එන්නත් දෙකකින් පසුව සම්ප්‍රේෂණය වන බොහෝ වෙනස් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ .

ජපානයේ, අලුත් අවුරුද්ද වඩාත් වැදගත් සම්ප්‍රදායික උත්සවය වන නමුත්, විදේශිකයන්ද අලුත් අවුරුද්ද සමරන උත්සව සඳහා විශාල පිරිසක් එක්රැස් වීමට ද අවස්ථාවන් තිබිය හැකිය . විශාල වශයෙන් පිරිස් එක්රැස් නොකිරීමට ඉතා ප්‍රවේසම් වන්න.

විශේෂයෙන්ම, ඔබට අසනිපනම් , උත්සව හෝ රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී නොවිය යුතු බවත්, බොහෝ සෙනඟ ගැවසෙන සහ අධික ඝෝෂාකාරී ශබ්ද ඇති කරන උත්සවවලට හෝ සාදවලට සහභාගී වීමෙන් වැළකී සිටිය යුතු බවත් සඳහන් කිරීම වැදගත්ය.

නව කොරෝනා වයිරසය තුරන් වී නැත. ඔබ එන්නත ලබා ගන්නද, ඔබ ආසාදනය වේ. දෛනික ජීවිතයේදී, කරුණාකර මුහුණු ආවරණයක් පැළඳීම, අත් සහ ඇඟිලි විෂබීජහරණය කිරීම සහ වාතාශ්‍රය කෙරෙහි අවධානය යොමු කිරීම වැනි මූලික ආසාදන වැලැක්වීමේ පියවරයන් හොඳින් ක්‍රියාත්මක කරන්න.